



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2020 විෂය නිර්දේශය

නියාමක ප්‍රශ්න පත්‍රය

අදියර III

301 - මූල්‍ය වාර්තාකරණය [FAR]

අධ්‍යාපන සහ පුහුණුකිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
301 - මූල්‍ය වාර්තාකරණය (FAR)
නියාමක ප්‍රශ්න පත්‍රය

අයදුම්කරුවන්ට උපදෙස් (කරුණාකර අවධානයෙන් කියවන්න) :

දෙනු ලබන කාලය:

- කියවීම සඳහා : විනාඩි 15 යි.
- ලිවීම සඳහා : පැය 03 යි.

ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය:

- A කොටස, B කොටස සහ C කොටස ලෙස කොටස් 3 කින් මෙම ප්‍රශ්න පත්‍රය සමන්විතය.
- සියළුම ප්‍රශ්නවලට උත්තර ලිවිය යුතුය.

ලකුණු:

- එක් එක් කොටස සඳහා ලකුණු :

කොටස	ලකුණු
A	20
B	30
C	50
එකතුව	100

- එක් එක් ප්‍රශ්නය සඳහා ලකුණු පෙන්වා ඇත.
- මෙම ප්‍රශ්න පත්‍රය සඳහා සමත්වීමේ ලකුණු 50% කි.

උත්තර:

- සියළුම උත්තර, සපයනු ලබන උත්තර පොත්වල ලිවිය යුතුය. ප්‍රශ්නපත්‍රවල ලියනු ලබන උත්තර ලකුණු දීම සඳහා ඇගයීමට ලක් නොකරනු ඇත.
- එක් එක් ප්‍රශ්නය සඳහා ඔබේ උත්තරය අළුත් පිටුවකින් ආරම්භ කරන්න.
- සියලුම පෙර වැඩ පැහැදිලිව පෙන්නුම් කළ යුතුය.
- තීරුවල උත්තර නොලිවිය යුතුය.

උත්තර පොත්:

- එක් එක් උත්තර පොතේ මුල් පිටුවේ උපදෙස් පෙන්වා ඇත.

ගණකයන්ත්‍ර:

- සංකේත විජගණිතමය හා අවකලනය සඳහා පහසුකම් සලසා ඇති ඒවා හැර ඕනෑම ගණක යන්ත්‍රයක් අයදුම්කරුවන්ට භාවිත කිරීමට අවකාශය ඇත. වැඩසටහන් කළ හැකි ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ඇමුණුම්:-

- කළයුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුව. එක් එක් ප්‍රශ්නය (වාස්තවික පරීක්ෂා ප්‍රශ්න හැර) කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළයුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුවේ දී ඇති නිර්වචනය මත පදනම්ව අයදුම්කරුවන් විසින් උත්තර සැපයිය යුතුය.

01 වන ප්‍රශ්නය

සාම්ප්‍රදායික සංස්ථාපිත වාර්තාකරණය, මූල්‍ය ප්‍රාග්ධනයේ භාරකාරීත්වය සම්බන්ධයෙන් වටිනා භූමිකාවක් නිරූපනය කළද එය පසුගිය දශක කිහිපය තුළ දැඩි විචේචනයට භාජනය විය. සංකලිත වාර්තාකරණය (intergrated Reporting) මගින් මූල්‍ය ප්‍රාග්ධනයට එහා පුළුල් පරාසයකට ප්‍රාග්ධන භාරකාරීත්වය විහිදවීම සහ සංස්ථාපිත වාර්තාකරණය සඳහා වඩා ස්ථාවර සහ කාර්යක්ෂම ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කෙරේ.

ඔබ විසින් කළ යුතු ද :

- (a)** සාම්ප්‍රදායික සංස්ථාපිත වාර්තාකරණ ආකෘතියක ඇති සීමාවන් දෙකක් (02) හඳුනා දක්වන්න. (ලකුණු 02)
- (b)** අන්තර්ජාතික සංකලිත වාර්තාකරණ (intergrated Reporting) රාමුවට අනුව හඳුනාගන්නා ප්‍රාග්ධනයන් වර්ග තුනක් (03) සඳහන් කරන්න. (ලකුණු 03)
(මුළු ලකුණු 05)

02 දෙවන ප්‍රශ්නය

මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පමය ආකෘතිරාමුව මගින් පොදු භාවිතය සඳහා යොදා ගනු ලබන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ අරමුණු සහ සංකල්පයන් පිළිබඳ පැහැදිලි කෙරේ. 2018 සංශෝධිත සංකල්පමය ආකෘතිරාමුව බලාත්මක වනුයේ 2020 ජනවාරි 1 හෝ ඊට පසු ආරම්භ වන ගිණුම්කරණ කාලපරිච්ඡේද සඳහාය.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a)** සංශෝධිත සංකල්පමය ආකෘතිරාමුවට අනුව වත්කමක් හා වගකීමක් යන්න නිර්වචනය කරන්න. (ලකුණු 03)
- (b)** සංශෝධිත සංකල්පමය ආකෘතිරාමුවට අනුව මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගැනීමේ නිර්ණායකය සඳහන් කරන්න. (ලකුණු 02)
(මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය

(a) අස්තිත්වයේ පෙර වර්ෂවල මූල්‍ය ප්‍රකාශන සහ අනෙකුත් අස්තිත්වයන්ගේ අදාල මූල්‍ය ප්‍රකාශන සැසඳීම තහවුරු කිරීම සඳහා පොදු අරමුණ මත පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ පදනම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01 (LKAS 01) මගින් නිර්දේශ කෙරේ.

ඔබ විසින් කළ යුතු දෑ:

LKAS 01: මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමිතයට අදාලව වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ඉදිරිපත් කරනු ලබන අයිතම හතරක් (04) ලැයිස්තුගත කරන්න. (ලකුණු 02)

(b) සීමාසහිත සිග්මා පොදු සමාගමට අදාළව පහත සඳහන් සිදුවීම් වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසුව සහ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන දිනට පෙරතුව සිදුවිය.

- (i)** වාර්තාකරණ කාලපරිච්ඡේදයේ අවසන් දිනට රු.400,000 ක් ලෙස සටහන් ණයගැතියකු බංකොලොත් බවට ප්‍රකාශ විය.
- (ii)** මූල්‍ය වත්කම්වල කරනලද ආයෝජනයේ වටිනාකම රු.500,000/ කින් හානිකරණය (impaired) වීම.
- (iii)** සමාගමට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්තකට අදාළ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර රු.800,000 ක වන්දි මුදලක් ගෙවීමට නියම කර ඇත. මෙම මුදල ගිණුම්කරණ කාල පරිච්ඡේදය අවසානයේදී අසම්භාව්‍ය වගකීමක් ලෙස හඳුනාගෙන ඇත.

ඔබ විසින් කළ යුතු දෑ:

ඉහත සඳහන් සිදුවීම් මූල්‍ය ප්‍රකාශනවල ගැලපිය යුතු සිදුවීම්ද නැද්ද යන්න සහ මූල්‍ය ප්‍රකාශවල හඳුනාගත යුතුද යන්න හඳුනාදක්වන්න.

(ලකුණු 03)

(මුළු ලකුණු 05)

04 වන ප්‍රශ්නය

(a) ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස් වීම් සහ වැරදි පිළිබඳ ප්‍රමිතය LKAS-08 අනුව පහත දෑ පැහැදිලි කරන්න.

- (i)** අතීතයට බලපාන පරිදි භාවිතය. (Retrospective application)
- (ii)** අතීතයට බලපාන පරිදි යළි ප්‍රකාශයට පත්කිරීම.(Retrospective restatement) (ලකුණු 03)

(b) සීමාසහිත කොපර් පොදු සමාගම විසින් එහි යන්ත්‍ර සහ පිරියත නඩත්තු වියදම් ලෙස රු.මිලියන 12 ක් දැරූ අතර එම වියදම 2016 අප්‍රේල් 01 වන දින අදාළ වත්කමෙහි පිරිවැයක් ලෙස වැරදීමකින් ප්‍රාග්ධනීකරණය කර ඇත. සමාගම විසින් එහි යන්ත්‍ර සහ පිරියත වර්ෂ 10 ක් තුළ සරළ මාර්ග ක්‍රමය යටතේ ක්ෂය කරනු ලැබේ. 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඉහත සඳහන් වරද හඳුනාගන්නා ලදී.

ඔබ විසින් කළ යුතු දෑ:

ඉහත සඳහන් වරද නිවැරදි කිරීම සඳහා මූල්‍ය ප්‍රකාශන තුළ ගැලපීම් සිදුකළ යුත්තේ කෙසේද යන්න පැහැදිලි කරන්න.

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

A කොටසේ අවසානය

05 වන ප්‍රශ්නය

(a) නිශ්පාදනයක සංවර්ධනය හේතුවෙන් හටගන්නා අස්පාශය වත්කමක් එලෙස හඳුනාගත යුත්තේ ඒ සඳහා අවශ්‍ය කොන්දේසි 06 ක් අස්තිත්වය විසින් සපුරාලන්නේ නම් පමණි.

ඔබ විසින් කළයුතු දෑ:

සංවර්ධන පිරිවැය, අස්පාශය වත්කමක් ලෙස ප්‍රාග්ධනික කිරීමට සපුරාලිය යුතු කොන්දේසි හයෙන්, හතරක් (04) සඳහන් කරන්න. (ලකුණු 04)

(b) 2016 අප්‍රේල් 01 වන දින රු.2000,000 කට මිලට ගත් යන්ත්‍රයක එලදායී ආයුකාලය වර්ෂ 10ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2018 අප්‍රේල් 01 දිනට මෙම යන්ත්‍රයේ ප්‍රයෝජ්‍ය අගය (Value in use) රු. 1,280,000/= ක් විය.

ඔබ විසින් කළ යුතු දෑ:

2019 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා එම යන්ත්‍රයට අදාළව භානිකරන අලාභය සහ ඤය වියදම ගණනය කරන්න. (ලකුණු 03)

(c) පහත සඳහන් තොරතුරු 2019 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා සීමාසහිත ඇල්ෆා පොදු සමාගමේ ගිණුම් පොත්වලින් උපුටා ගන්නා ලදී.

- (1)** 2018 මාර්තු 31 දිනට විලම්භිත බදු වගකීම රු.400,000/- කි.
- (2)** 2019 මාර්තු 31 දිනට යන්ත්‍ර හා පිරිසත සහ කාර්යාල උපකරණවලට අදාළ ධාරණ අගය සහ බදු පදනම පහත පරිදි වේ.

අයිතමය	ධාරණ අගය (රු.)	බදු පදනම (රු.)
යන්ත්‍ර සහ පිරිසත	5,000,000	1,000,000
කාර්යාල උපකරණ	1,000,000	3,000,000

(3) සීමාසහිත ඇල්ෆා පොදු සමාගමට අදාළවන වාර්ෂික බදු අනුපාතය 28% කි.

ඔබ විසින් කළ යුතු දෑ:

2019 මාර්තු 31 දිනට විලම්භිත බදු වගකීම/වත්කම ගණනය කරන්න. (ලකුණු 03)
(මුළු ලකුණු 10)

6 වන ප්‍රශ්නය

(a) 1995 අංක 15 දරණ ගිණුම්කරණ සහ විගණන ප්‍රමිත පනතේ සඳහන් කර ඇති ආකාරයට නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායන් (SBE) දෙකක් (2) ලැයිස්තුගත කරන්න. (ලකුණු 02)

(b) සීමාසහිත විනස් පොදු සමාගම මාස 06 ක වගකීම් සහතිකයකට යටත්ව විදුලි උපකරණ විකිණීමේ යෙදී සිටී. සමාගමේ අතීත අත්දැකීම් අනුව විකුණන භාණ්ඩවලින් 20%ක විශාල ප්‍රමාණයේ දෝෂයන් හටගනු ලබන අතර ඒවා සමාගම විසින් අළුත්වැඩියා කර දෙනු ලැබේ. එම අළුත් වැඩියා කටයුතු සඳහා විශදම විකුණුම් වටිනාකමෙන් 20%ක් වේ. තවද විකුණනු ලබන විදුලි උපකරණවලින් 15%ක සුළු දෝශයන් හටගනු ලබන අතර ඒවා අළුත් වැඩියාව සඳහා විකුණුම් මිලෙන් 5% ක මුදලක් දැරීමට සමාගමට සිදුවේ. 2019 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා මුළු විකුණුම් වටිනාකම රු.මිලියන 80 කි.

ඔබ විසින් කළ යුතු දෑ:

2019 මාර්තු 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල ඇස්තමේන්තුගත කළ යුතු ප්‍රතිඥාභාර වෙන්කිරීම (warranty Provsion) ගණනය කරන්න. (ලකුණු 03)

(c) පහත සඳහන් තොරතුරු සීමාසහිත නෙප්චූන් පොදු සමාගමේ ණයගැනීම්වලට අදාළ වේ.

	වාර්ෂික පොළී අනුපාතය	2018/4/1 වන දිනට ලබා ගත් ණය මුදල (රු.'000)	වර්ෂය සඳහා ආයෝජන ආදායම (රු.'000)
ණය මුදල-ABC බැංකුව	14%	15,000	360
ණය මුදල-XYZ බැංකුව	15%	10,000	
ණයකරයක් - ණයකරයක් රු.200 බැගින්	18%	15,000	

අතිරේක තොරතුරු:

2018-05-01 වන දින ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ අතර 2019-07-01 දින ඉදිකිරීමේ කටයුතු සම්පූර්ණ කරන ලදී. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රු.මිලියන 25 ක් වර්ෂය තුළදී දරණ ලදී. මේ සඳහා ABC බැංකුවෙන් ලබාගත් සම්පූර්ණ ණය මුදල යෙදවූ අතර ඉතිරි මුදල් අනෙකුත් මූල්‍ය මගින් ලබාගත් ණය මුදල් මගින් යොදවන ලදී. (XYZ බැංකුවේ ණය මුදල සහ ණයකර)

ඔබ විසින් කළ යුතු දෑ:

2019 මාර්තු 31 අවසන් වර්ෂය සඳහා ගොඩනැගිල්ලේ පිරිවැය ලෙස ප්‍රාග්ධනිත කළ යුතු ණය පිරිවැය ගණනය කරන්න. (ලකුණු 05)

(මුළු ලකුණු 10)

සීමාසහිත බීටා පොදු සමාගමේ 2018 මාර්තු 31 දිනට සහ 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයන් පහත පරිදි වේ.

සීමාසහිත බීටා පොදු සමාගම
මූල්‍ය තත්ත්ව ප්‍රකාශන

රු.'000

	2019 මාර්තු 31 දිනට		2018 මාර්තු 31 දිනට	
වත්කම්				
ජංගම නොවන වත්කම්				
දේපළ, පිරිසිදු සහ උපකරණ (පිරිවැයට)	24,000		28,000	
සමුච්චිත ක්‍ෂය	(12,000)		(10,000)	
ධාරණ අගය		12,000		18,000
ජංගම වත්කම්				
තොග	7,000		2,900	
වෙළඳ ලැබිය යුතු මුදල්	16,750		14,700	
මුදල් සහ මුදල් වලට සමාන දෑ	1,750	25,500	2,500	20,100
මුළු වත්කම්		37,500		38,100
ස්කන්ධය සහ වගකීම්				
ස්කන්ධය				
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	25,000		25,000	
රඳවාගත් ඉපැයීම්	3,000		2,000	
පොදු සංචිත	1,600	29,600	1,000	28,000
ජංගම වගකීම්				
වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු මුදල්	7,850		9,900	
ගෙවිය යුතු ආදායම් බදු	50	7,900	200	10,100
මුළු ස්කන්ධය සහ වගකීම්		37,500		38,100

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත.

- (1) සමාගම, වර්ෂය තුළදී එහි සාමාන්‍ය කොටස් හිමියන්ට රු.1,000,000/-ක අතුරු ලාභාංශයක් ගෙවන ලදී.
- (2) සමාගම විසින් 2016 අප්‍රේල් 01 වන දින රු මිලියන 4 ක පිරිවැයකට මිලදී ගන්නා ලද යන්ත්‍රයක් 2019 මාර්තු 31 වන දින රු.මිලියන 2.5 ක මුදලකට විකුණන ලදී. යන්ත්‍රයේ ඵලදායී ආයුකාලය වර්ෂ 05 කි.
- (3) 2018/19 තක්සේරු වර්ෂය සඳහා සමාගමේ ආදායම් බදු වියදම රු.450,000/-ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.

ඉහත තොරතුරු උපයෝගී කරගනිමින්,

ඔබ විසින් කළ යුතු දෑ:

2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමාසහිත බීටා පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය වක්‍ර ක්‍රමය භාවිතා කර පිළියෙල කරන්න. (ලකුණු 10)

B කොටසේ අවසානය

ප්‍රශ්න අංක 08

(a) සීමාසහිත ජුපීටර් පොදු සමාගමේ 2017/18 සහ 2018/19 වර්ෂ සඳහා පිළියෙල කරන ලද මූල්‍ය ප්‍රකාශනවලින් පහත සඳහන් තොරතුරු උපුටා ගන්නා ලදී.

මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා	2019 (රු.'000)	2018 (රු.'000)
අයහාරය	3,750,000	3,200,000
විකුණුම් පිරිවැය	1,500,000	1,344,000
පරිපාලන සහ බෙදා හැරීමේ වියදම්	950,000	650,000
මූල්‍ය වියදම්	200,000	180,000

මාර්තු 31 දිනට	2019 (රු.'000)	2018 (රු.'000)
තොග	300,000	189,000
වෙළඳ ලැබිය යුතු මුදල්	450,000	300,000
මුදල් සහ බැංකු ශේෂ	50,000	21,000
වෙළඳ ගෙවිය යුතු මුදල්	375,000	170,000
ප්‍රකාශිත ප්‍රාග්ධනය (සාමාන්‍ය කොටස්)	1,200,000	800,000

අතිරේක තොරතුරු

- (1) සමාගමේ එක් එක් වර්ෂයේ වාර්ෂිකව ආදායම් බදු වියදම එහි බදු පෙර ලාභයෙන් 25% ක අගයකට සමාන වේ.
- (2) 2017 මාර්තු 31 දිනට සමාගමේ පොත්වල පහත සඳහන් ශේෂයන් සටහන්ව පැවතින.

	රු.000
තොග	211,000
වෙළඳ ලැබිය යුතු මුදල්	400,000
වෙළඳ ගෙවිය යුතු මුදල්	190,000

- (3) සියලුම ගැනුම් සහ විකුණුම් ණය පදනම මත සිදු කරන ලදී.

ඔබ විසින් කළ යුතු දෑ:

2017/18 සහ 2018/19 වර්ෂ සඳහා පහත සඳහන් අනුපාත ගණනය කර සමාගමේ ලාභදායීත්වය, ද්‍රවශීලත්වය සහ කාර්යක්ෂමතාවය පිළිබඳ විශ්ලේශණය කරන්න.

- (a) දළ ලාභ අනුපාතය
- (b) ශුද්ධ ලාභ අනුපාතය
- (c) ජංගම අනුපාතය
- (d) ක්ෂණික වත්කම් අනුපාතය
- (e) ණයගැති එකතු කිරීමේ කාලය
- (f) තොග නේවාසික කාලය

(ලකුණු 12)

ප්‍රශ්න අංක 09

2018 අප්‍රේල් 01 වන දින සීමාසහිත මහී පොදු සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් 80% ක් රු.මිලියන 18 කට සීමාසහිත ගඟන පොදු සමාගම විසින් අත්පත් කරගන්නා ලදී.

2019 මාර්තු 31 දිනට සමාගම්වලට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහත පරිදි වේ.

	<i>රු.'000</i>	
	සීමාසහිත ගඟන පොදු සමාගම	සීමාසහිත මහී පොදු සමාගම
ජංගම නොවන වත්කම්:		
දේපළ, පිරිසත සහ උපකරණ	27,000	25,000
මහී පොදු සමාගමේ ආයෝජනය	18,000	-
ජංගම වත්කම්:		
තොගය	5,000	4,000
වෙළඳ ලැබිය යුතු මුදල්	8,000	3,500
මුදල් සහ මුදල්වලට සමාන දෑ	2,000	1,000
මුළු වත්කම්	60,000	33,500
ස්කන්ධය:		
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	35,000	12,000
රඳවාගත් ඉපැයීම්	15,000	8,000
ජංගම නොවන වගකීම්:		
12% ණයකර	7,000	11,000
ජංගම වගකීම්:		
වෙළඳ ගෙවිය යුතු මුදල්	3,000	2,500
මුළු ස්කන්ධය සහ වගකීම්	60,000	33,500

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- අත්පත් කරගත් දිනට සීමාසහිත මහී පොදු සමාගමේ ගොඩනැගිලි හැර සියළුම වත්කම් සහ වගකීම් ඒවායේ සාධාරණ අගයට පෙන්වුම් කෙරේ. ගොඩනැගිලිවල සාධාරණ අගය ඒවායේ ධාරණ අගයට වඩා රු.5,000,000/- කින් වැඩි වූ අතර එදිනට ඒවායේ ඇස්තමේන්තුගත ඉතිරි ඵලදායී ජීවකාලය වර්ෂ 10 ක් විය.
- අත්පත් කරගත් දිනට සීමාසහිත මහී සමාගමේ රඳවාගත් ඉපැයීම් රු.3,000,000/- ක් විය.
- ගඟන සමූහය පාලනය නොවන හිමිකම (NCI) සාධාරණ අගය මත ගණනය කරනු ලබන අතර ,අත්පත් කරගත් දිනට පාලනය නොවන හිමිකමේ සාධාරණ අගය රු.5,000,000/- විය.
- 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සීමාසහිත මහී සමාගම රු.3,000,000/- ක් වටිනා භාණ්ඩ සීමාසහිත ගඟන සමාගමෙන් මිලදී ගන්නා ලද අතර එයින් හරි අඩක් (1/2) නොවිකුණු භාණ්ඩ ලෙස සීමාසහිත මහී පොදු සමාගමේ පැවතිනි. සීමාසහිත ගඟන සමාගමේ විකුණුම් ප්‍රතිපත්තිය වනුයේ පිරිවැය මත 25% ලාභාන්තිකයක් තබා ගැනීම වේ.
- 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සීමාසහිත ගඟන සමාගම විසින් රු.4,500,000 ක් වටිනා භාණ්ඩ සීමාසහිත මහී සමාගමෙන් මිලට ගෙන ඇති අතර මෙම භාණ්ඩ වලින් 1/3 ක ප්‍රමාණයක් නොවිකුණු භාණ්ඩ ලෙස සීමාසහිත ගඟන සමාගමේ පැවතිනි. සීමාසහිත මහී සමාගමේ විකුණුම් ප්‍රතිපත්තිය වනුයේ විකුණුම් මිල මත 25% ක ලාභ ආන්තිකයක් තබාගැනීම වේ.

- (6) 2018 අප්‍රේල් 01 වන දින සීමාසහිත මහී සමාගම විසින් මෝටර් රථයක් රු.8,000,000/- කට සීමාසහිත ගඟන සමාගමට විකුණන ලද අතර එදිනට එම රථයේ ධාරණ අගය රු.5,000,000/- ක් විය. විකුණූ දිනට එම මෝටර් රථයේ ඉතිරි ඵලදායී ආයුකාලය වර්ෂ 05 කි.
- (7) 2019 මාර්තු 31 දිනට අන්තර් සමාගම් (inter group) ලැබිය යුතු මුදල් රු.2,300,000/- ක් වූ අතර අන්තර් සමාගම් ගෙවිය යුතු මුදල් රු.2,000,000/- ක් ව පැවතිනි. ඉහත ශේෂයන්ගේ වෙනස සඳහා හේතු වනුයේ අන්තර් මුදල් හුවමාරු (Cash in transity) මුදලයි.
- (8) 2019 මාර්තු 31 දිනට කීර්තිනාමය රු.800,000/- කින් හානිකරණ (impaired) වී ඇත

ඔබ විසින් කළ යුතු දෑ :

2019 මාර්තු 31 දිනට ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න.

(ලකුණු 13)

10 වන ප්‍රශ්නය

සීමාසහිත මහහර පොදු සමාගමේ වාර්තාවලින් 2019 මාර්තු 31 දිනට පහත සඳහන් ශේෂ පිරික්සුම උපුටා ගන්නා ලදී.

	හර (රු.'000)	බැර (රු.'000)
ප්‍රකාශිත ප්‍රාග්ධනය(සාමාන්‍ය කොටස් 250,000)		37,500
2018 අප්‍රේල් 01 දිනට රඳවාගත් ඉපැයීම්		12,000
ගෙවූ ලාභාංශ	6,750	
12% ණයකර		24,000
ඉඩම සහ ගොඩනැගිලි -පිරිවැයට (ඉඩම-රු.මිලියන 50)	70,000	
මෝටර් වාහන -පිරිවැයට	65,000	
ප්‍රාග්ධන නොනිමි වැඩ	9,000	
කල්බදු පදනමට ගත් උපකරණ	3,500	
2018 අප්‍රේල් 01 දිනට සමුච්චිත ඝෂය		
ගොඩනැගිලි		12,000
මෝටර් වාහන		21,000
2019 මාර්තු 31 දිනට තොගය	30,000	
වෙළඳ ලැබිය යුතු මුදල්	18,000	
2018 අප්‍රේල් 1 වන දිනට වෙළඳ ලැබිය යුතු මුදල් සඳහා වෙන් කිරීම්		1,500
අතැති මුදල් හා බැංකුවේ මුදල්	4,300	
ගෙවූ ආදායම් බදු	2,900	
අයහාරය		428,550
විකුණුම් පිරිවැය	291,285	
බෙදාහැරීමේ වියදම්	29,100	
පරිපාලන වියදම්	10,000	
විගණන ගාස්තු	2,000	
අධ්‍යක්ෂ ගාස්තු	20,000	
වැටුප්	10,000	
ගෙවූ ණයකර පොළිය	1,440	
වෙළඳ ගෙවිය යුතු මුදල්		33,500
2018 අප්‍රේල් 01 වන දිනට ආදායම් බදු වෙන්කිරීම		3,225
	573,275	573,275

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත.

- (1) 2019 මාර්තු 31 දිනට අවසාන තොගය ගණනය කර එහි පිරිවැයට අගය කර ඇත. එම අවසන් තොගයට ඇතුළත් රු.3,000,000/-ක් පිරිවැය වූ තොග යල් පැන ගොස් ඇති අතර විකුණුම් කොමිස් වශයෙන් රු.200,000/- ක් දැරීමෙන් පසු එම යල් පැන ගිය තොගය රු.2,700,000/- මුදලකට විකිණීමට හැකි බවට අපේක්ෂා කෙරේ.
- (2) සමාගමට රු.1,500,000/- අයවිය යුතුව තිබූ ගනුදෙනුකරුවෙක් 2019 මැයි 20 වන දින බංකොලොත්භාවයට පත්ව ඇති අතර එම මුදල ඔහුගෙන් අයකරගත නොහැකි තත්වයකට පත්විය. වෙළඳ ලැබිය යුතු මුදල් සම්බන්ධ අවසන් ඇගයීමෙන් පසුව 2019 මාර්තු 31 වන දිනට පැවති ඉතිරි වෙළඳ ලැබිය යුතු මුදල් සඳහා 10% ක වෙන්කිරීමක් සිදුකළ යුතු බවට තීරණය විය.
- (3) දේපළ, පිරිසිදු සහ උපකරණ ඒවායේ පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ක්‍ෂය කරනු ලබයි. දේපළ, පිරිසිදු සහ උපකරණවල ඵලදායී ආයු කාලය පිළිබඳ මූලික ඇස්තමේන්තුව පහත පරිදි වේ.

	ඵලදායී ආයු කාලය (වර්ෂ)
ගොඩනැගිලි	20
මෝටර් වාහන	10

සියළුම ක්‍ෂය වීම් පරිපාලන වියදම් යටතේ සටහන් කළ යුතුය.

- (4) 2019 මාර්තු 31 දින ඉඩම් සහ මෝටර් වාහන පිළිවෙලින් රු.55,000,000/-කට සහ රු.42,000,000/-කට ප්‍රත්‍යාගතණය කරන ලදී. මේ සම්බන්ධයෙන් කිසිදු සටහනක් ගිණුම් පොත්වල තබා නැත.
- (5) 2018 අප්‍රේල් 01 වන දින සීමාසහිත මනහර පොදු සමාගම නව උපකරණයන් මිලදී ගැනීම සඳහා සීමාසහිත කොමර්ෂල් ලීසිං පොදු සමාගම සමඟ කල්බදු ගිවිසුමකට ඇතුළත්වන ලදී. ගිවිසුමට අනුව මූලික ගෙවීමක් ලෙස රු.2,000,000/- ක මුදලක් ගිවිසුමට ඇතුළත්වන දින ගෙවිය යුතු වන අතර ඉතිරිය රු.1,500,000/- බැගින් වූ වාර්ෂික වාරික 04 කින් 2019 මාර්තු 31 දිනෙන් ආරම්භ කර සෑම වර්ෂයක් අවසානයේදීම ගෙවිය යුතු වේ. කල්බදු පොලී අනුපාතය 15% ක් වන අතර කල්බදු ගිවිසුමේ සඳහන් වන පරිදි අදාළ වත්කමේ හිමිකාරීත්වය කල්බදු ගිවිසුමේ කාලසීමාව අවසානයේ කල්බදු ගැනුම්කරුට මාරුවේ. කල්බදු ගැනුම්කරු විසින් එම උපකරණය වර්ෂ 06 පවතිනු ඇති බවටත් වර්ෂ 06 ක් අවසානයේ එහි සුන්බුන් අගය රු.282,500/-ක් වනු ඇති බවටත් අපේක්ෂා කෙරේ.

තවද සීමාසහිත මනහර පොදු සමාගම SLFRS-16 කල්බදු ප්‍රමිතය පිළිබඳව ඇති මද දැනුවත්භාවය හේතු කොට ගෙන මුදලින් ගෙවූ රු.3,500,000/- පමණක් කල්බදු පදනමට ගත් උපකරණ ගිණුමේ සටහන් කොට ඇත.

- (6) සමාගම විසින් 2018 ජූලි 01 වන දින නව කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ආරම්භකරන ලද අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අරමුණෙන් 2018 අප්‍රේල් 01 වන දින 12% වාර්ෂික පොලී අනුපාතයක් යටතේ රු.100/- බැගින් වූ ණයකර 240,000 ක් නිකුත් කරන ලදී. ණයකර සඳහා පොලිය අර්ධ වාර්ෂිකව ගෙවනු ලබන අතර මේ දක්වා ගෙවූ පොලිය ණයකර පොලී ගිණුමේ සටහන් කර ඇත. 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සමාගම රු.9,000,000 ඉදිකිරීම වෙනුවෙන් වැය කර ඇති අතර එම පිරිවැය, ප්‍රාග්ධන නොහිමි වැඩ යටතේ වාර්තා කර තිබුණි. 2019 මාර්තු 31 දිනට ඉදිකිරීම් සිදුවෙමින් පැවතිනි.

(7) 2019 මාර්තු 31 දිනට උපවිත සහ ඉදිරියට කළ වියදම් පහත පරිදි වේ.

උපවිත විකුණුම් කොමිස්	රු.1,600,000
ඉදිරියට කළ රක්ෂණ වියදම	රු. 400,000

(8) 2017/18 වර්ෂයට අදාළ මුළු ආදායම් බදු වගකීම රු.2,900.000/-ක් වූ අතර 2019 මාර්තු 31 න් අවසන් වර්ෂය තුළදී එය ගෙවන ලද අතර එය ගෙවූ ආදායම් බදු ගිණුමේ සටහන් කොට ඇත. 2018/19 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත මුළු ආදායම් බදු වගකීම රු.3,200,000කි.

(9) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2019 මැයි 30 දින මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

මබ විසින් කළයුතු දෑ :

ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකාරයෙන් සීමාසහිත මනහර පොදු සමාගමේ පහත සඳහන් දෑ පිළියෙල කරන්න.

- (a) 2019 මාර්තු 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභා ලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය (ලකුණු 10)
- (b) 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්කන්ධය වෙනස් වීම් දැක්වෙන ප්‍රකාශනය. (ලකුණු 03)
- (c) 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (සටහන් ඇතුළුව) (ලකුණු 12)
(මුළු ලකුණු 25)

C කොටසේ අවසානය

කළයුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුව

විශ්ලේෂණය (4)	අදහස් අතර සම්බන්ධතා ගොඩනගා ප්‍රශ්න විසඳීම	විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තීරණය කිරීම පිණිස විස්තරාත්මකව පරීක්ෂා කරන්න
		වෙනස් කොට දක්වන්න	යම්කිසි තවෙකකින් වෙනස්කොට දක්වන දෑ හඳුනා ගැනීම
		විමසන්න	තර්ක මගින් සවිස්තර ලෙස පරීක්ෂා කිරීම
		සමානකම් බලන්න	සමානකම් සොයාගැනීම පිණිස පරීක්ෂා කිරීම
		අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කම් සෙවීම පිණිස පරීක්ෂා කිරීම
		සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම
		සන්නිවේදනය කරන්න	තොරතුරු බෙදාහදා ගැනීම හෝ හුවමාරු කර ගැනීම
භාවිතය (3)	අවිත් තත්වයන් තුළ දැනුම භාවිතකර ගැළපීම	භාවිත කරන්න	ප්‍රායෝගිකව භාවිතයේ යෙදෙන්න
		ගණනය කරන්න	ගණිතමය ගණනය කිරීම මගින් සොයා දැනගැනීම හෝ ගණන් ගැනීම
		ප්‍රදර්ශනය කරන්න	උදාහරණ සමග ඔප්පු කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම
		පිළියෙළ කරන්න	විශේෂ අරමුණ සඳහා යමක් කිරීම හෝ සූදානම් වීම
		විසඳන්න	ගණනය කිරීම හා හෝ පැහැදිලි කිරීම හරහා විසඳුම් සෙවීම
		තක්සේරු කරන්න	වටිනාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මකඛව තීරණය කරන්න
		ප්‍රස්ථාර දක්වන්න	ප්‍රස්ථාර මගින් නියෝජනය කරන්න
		සසඳන්න	තවත් වකස් සමග අනුගත/අනුරූප කරන්න
අවබෝධය (2)	අදහස් හා තොරතුරු පැහැදිලි කිරීම	නිර්වචනය කරන්න	ස්වභාවය, විෂය පථය හෝ තේරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම
		පැහැදිලි කරන්න	අදාල කරුණු භාවිත කර පැහැදිලි විස්තරයක් කිරීම
		විස්තර කරන්න	ප්‍රධාන ලක්ෂණ ලියා සන්නිවේදනය කරන්න
		අර්ථකථනය කරන්න	වටහාගත හැකි හෝ හුරුපුරුදු පදවලට පරිවර්තනය කරන්න
		හඳුනා ගන්න	අත්දැකීම් හෝ දැනුම භාවිතයෙන් වලංගුබව හෝ වෙනත් ආකාරයෙන් පෙන්වීම
දැනුම (1)	තොරතුරු සහ මූලික සංකල්ප ආවර්ජනය කිරීම	ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමකින් තොරව සම්බන්ධිත අයිතම ලිවීම
		හඳුනා දක්වන්න	සැලකිලිමත්වීමෙන් පසුව හඳුනා ගැනීම, තහවුරු කිරීම හෝ තෝරා ගැනීම
		සඳහන් කරන්න	ස්ථිර ලෙස හෝ පැහැදිලිව ප්‍රකාශ කිරීම
		සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාව තහවුරු කිරීම
		අදින්න	හැඩයක් හෝ රූප සටහනක් ගෙනහැර දැක්වීම
නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2020 විෂය නිර්දේශය

ආදර්ශ විසඳුම්

අදියර III

301 - මූල්‍ය වාර්තාකරණය [FAR]

අධ්‍යාපන සහ පුහුණුකිරීම් අංශයේ ප්‍රකාශනයකි.

01 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

I වන ඒකකය - පාලනමය ව්‍යුහය,ගිණුම්කරණයේ ආචාරධර්මවල වැදගත්කම සහ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පමය ආකෘතිමය රාමුව

ඉගෙනුම් ප්‍රතිඵල - ආයතනයේ පාලනම ව්‍යුහය සහ වාර්ෂික වාර්තාවේ මූල්‍ය සහ මූල්‍ය නොවන දත්ත පැහැදිලි කිරීම.

(a)

- මූල්‍ය කාර්යඵල මත පමණක් පදනම් වීම.
- මූල්‍ය නොවන කාර්යඵල බැහැර කිරීම.
- වටිනාකම් නිර්මාණය කිරීමේ පටු බව

(b)

- මූල්‍ය ප්‍රාග්ධනය
- නිශ්පාදන ප්‍රාග්ධනය
- මානව ප්‍රාග්ධනය
- බුද්ධිමය ප්‍රාග්ධනය
- සාමාජීය සහ සම්බන්ධතා ප්‍රාග්ධනය
- ස්වභාවික ප්‍රාග්ධනය

(ලකුණු 02)

(ලකුණු 03)

(මුළු ලකුණු 05)

02 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

I වන ඒකකය - පාලනමය ව්‍යුහය,ගිණුම්කරණයේ ආචාරධර්මවල වැදගත්කම සහ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පමය ආකෘතිමය රාමුව.

ඉගෙනුම් ප්‍රතිඵල - මූල්‍ය වාර්තාකරණයේ සංකල්පමය ආකෘතිරාමුව විමසීම.

(a)

- **වත්කම**
අතීත සිදුවීම්ක ප්‍රතිඵලයක් මත අස්තිත්වය විසින් පාලනය කරනු ලබන ආර්ථික සම්පත් වත්කමක් ලෙස හැඳින්වේ. (ලකුණු 1½)
- **වගකීම්**
අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත බිහිවී ඇති ,අස්තිත්වයේ ආර්ථික සම්පත් පිටතට ගලා යන වර්තමාන බැඳීම, වගකීමකි. (ලකුණු 1½)

(b) වත්කම්, වගකීම්,ස්කන්ධය,ආදායම් සහ වියදම් පිළිබඳ **අදාල** තොරතුරු දැක්විය හැකි නම් ඒවා **විශ්වාසනීය නියෝජනයක්** පෙන්වුම් කරනු ලබන දෙකෙන්ම ප්‍රතිඵලයක් නම් "හඳුනාගැනීම" සුදුසු වේ. (ලකුණු 02)

03 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නියාමන අවශ්‍යතාවයන් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිතා කිරීමේ සහ හෙළිදරව් කිරීමේ අවශ්‍යතා.

ඉගෙනුම් ප්‍රතිඵල - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල සඳහන් ගිණුම්කරණය සිදුකරන ආකාරය සහ හෙළිදරව් කිරීමේ අවශ්‍යතා භාවිතා කිරීම.

(a)

- ප්‍රත්‍යාගණන අතිරික්තයේ සිදුවන වෙනස් වීම්
- විදේශීය මෙහෙයුම් කටයුතු අඩංගු මූල්‍ය ප්‍රකාශන දේශීය විනිමය ගණුදෙනු බවට පරිවර්ථනය කිරීමේදී ඇතිවන ලාභ සහ අලාභ
- විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම් ප්‍රති අගය කිරීමෙන් ඇතිවන ලාභ සහ අලාභ
- ඉදිරි රැකුම් මූල්‍ය සාධන පත්‍ර මත ලාභ සහ අලාභ වල සඵලදායී කොටස්
- විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ වගකීම් ප්‍රති අගය කිරීමෙන් ඇතිවන ලාභ සහ අලාභ

(ලකුණු 02)

(b)

- (i) ගැලපිය යුතු සිදුවීමකි.
රු.400,000/-ක මුදල ආදායම් ප්‍රකාශනය තුළ වියදමක් ලෙස හඳුනාගත යුතුය.
- (ii) නොගැලපිය යුතු සිදුවීමකි.-මූල්‍ය ප්‍රකාශන තුළ හෙළිදරව් කිරීම පමණක් ප්‍රමාණවත් වේ.
- (iii) ගැලපිය යුතු සිදුවීමකි.-රු.800,000/- ක වෙන්කිරීමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සිදුකල යුතු අතර එය ආදායම් ප්‍රකාශනයේ වියදමක් ලෙස හඳුනාගත යුතුය.

**(ලකුණු 03)
(මුළු ලකුණු 05)**

04 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නියාමන අවශ්‍යතාවයන් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිතා කිරීමේ සහ හෙළිදරව් කිරීමේ අවශ්‍යතා.

ඉගෙනුම් ප්‍රතිඵල - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල සඳහන් ගිණුම්කරණය සිදුකරන ආකාරය සහ හෙළිදරව් කිරීමේ අවශ්‍යතා භාවිතා කිරීම.

(a)

- (i) අතීතයට බලපාන පරිදි භාවිතය යනු නව ගිණුම්කරණ ප්‍රතිපත්තිය ගනුදෙනු සිදුවීම් සහ තත්ත්වයන්ට අදාලව ආරම්භයේ සිටම අනුගමනය කල ආකාරයට දැක්වීම වේ.
- (ii) අතීතයට බලපාන පරිදි යළි ප්‍රකාශයට පත් කිරීම යනු මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග වලට අදාල ප්‍රමාණයන් හඳුනා ගැනීමේ, මැන දැක්වීමේ සහ හෙළිදරව් කිරීමේ පෙර කාලච්ඡේදවල දෝශයක් සිදු නොවූවාක් මෙන් නිවැරදි කිරීම වේ.

(ලකුණු 03)

(b)

LKAS 08 අනුව මෙම වරද නිවැරදි කිරීම අතීතයට බලපාන පරිදි යළි ප්‍රකාශයට පත්කිරීම මගින් සිදුකළ යුතුය. ඒ අනුව සංසන්දනාත්මක තොරතුරු නැවත ප්‍රකාශයට පත්කළ යුතු අතර පෙර ලාභයට සිදුවූ මුළු බලපෑම ඉදිරියට ගෙනා රඳවාගත් ඉපයීම් ශේෂයට සහ ජංගම නොවන වත්කම්වලට ගැලපීමෙන් නැවත ප්‍රකාශයට පත්කළ යුතුය. (රු. මිලියන 8.4 කින් අඩු කිරීමක්)

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

05 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නියාමන අවශ්‍යතාවයන් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිතා කිරීමේ සහ හෙලිදරවු කිරීමේ අවශ්‍යතා.

ඉගෙනුම් ප්‍රතිඵල - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල සඳහන් ගිණුම්කරණය සිදුකරන ආකාරය සහ හෙලිදරවු කිරීමේ අවශ්‍යතා භාවිතා කිරීම.

- (a) - අස්පාශ්‍ය වත්කම භාවිතය හෝ විකිණීමට අවශ්‍ය පරිදි සම්පූර්ණ කිරීමට අවශ්‍ය තාක්ෂණික සකස්කම
- අස්පාශ්‍ය වත්කම භාවිතය හෝ විකිණීමට අවශ්‍ය ලෙස සම්පූර්ණ කිරීමේ අදහස.
- අස්පාශ්‍ය වත්කම භාවිතා කිරීම හෝ විකිණීමේ හැකියාව.
- අස්පාශ්‍ය වත්කම මගින් අනාගතයේ ප්‍රතිලාභ ලබාදීමේ හැකියාව කෙසේද යන්න.
- අස්පාශ්‍ය වත්කම භාවිතයට හෝ විකිණීමට අවශ්‍ය පරිදි සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික, මූල්‍ය හා අනෙකුත් සම්පත් පවතීද යන්න.
- අස්පාශ්‍ය වත්කම සංවර්ධනය කිරීමට අදාළ වන වියදම් විශ්වාසනීය ලෙස මැනිය හැකි බව.

(ලකුණු 04)

(b)

	රු.000
2018 අප්‍රේල් 01 දිනට ධාරණ අගය 2000 - $(2000/2 \times 2)$	1,600
අයකරගත හැකි අගය	1,280
හානිකරණ අලාභය	320
ක්‍ෂයවීම $(1,280/8)$	160

(ලකුණු 03)

(c)

	රු.000
<u>යන්ත්‍ර හා පිරියත</u>	
ධාරණ අගය	5,000
බදු පදනම	1,000
බදු අයකල යුතු තාවකාලික වෙනස	4,000
2019 මාර්තු 31 දිනට විලම්භිත බදු වගකීම $(4000 \times 28\%)$	1,120
<u>කාර්යාල උපකරණ</u>	
ධාරණ අගය	1,000
බදු පදනම	3,000
බදු අඩුකල හැකි තාවකාලික වෙනස	(2,000)
2019 මාර්තු 31 දිනට විලම්භිත බදු වත්කම් $(2000 \times 28\%)$	560

විලම්භිත බදු වගකීම් ගිණුම			
කාර්යල උපකරණ	560,000	ඉ.ගෙ.ශේෂය	400,000
ප.ගෙ.ශේෂය	960,000	යන්ත්‍ර හා පිරියත	1,120,000
	1,520,000		1,520,000

(ලකුණු 03)
(මුළු ලකුණු 05)

06 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නියාමන අවශ්‍යතාවයන් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිතා කිරීමේ සහ හෙලිදරවු කිරීමේ අවශ්‍යතා.

ඉගෙනුම් ප්‍රතිඵල - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල සඳහන් ගිණුම්කරණය සිදුකරන ආකාරය සහ හෙලිදරවු කිරීමේ අවශ්‍යතා භාවිතා කිරීම.

(a)

- (1) 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ ක්‍රියාත්මක වන බලපත්‍රලාභී සමාගම්
- (2) 1962 අංක 25 දරණ රක්ෂණ පාලන පනත යටතේ අවසර ලත් සමාගම්
- (3) කල්බදු ව්‍යාපාර වල නියුතු සමාගම්
- (4) ණය එකතු කිරීම් සමාගම්
- (5) 1988 අංක 78 දරණ මූල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති සමාගම්
- (6) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් ඒකක භාර පවත්වාගෙන යාමට බලපත්‍ර ලත් සමාගම්
- (7) අරමුදල් කළමනාකරන සමාගම්.
- (8) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් කොටස් තැරැවිකාර කොටස් ගනුදෙනුකාර ව්‍යාපාර පවත්වා ගෙනයාමට බලපත්‍ර ලත් සමාගම්.
- (9) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් කොටස් වෙළඳපොලක් පවත්වාගෙන යාමට බලපත්‍ර ලත් සමාගම්.
- (10) කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගම්.
- (11) භාණ්ඩ විකිණීමේ හා සේවා සැපයීමේ නියුතු රාජ්‍ය සංස්ථා

(ලකුණු 02)

(b)

$$\begin{aligned}
 & \text{විශාල ප්‍රමාණයේ දෝෂයන්} &= & \frac{80,000 \times 6 \times 20\% \times 20\%}{12} \\
 & &= & 1,600 \\
 & \text{සුළු දෝෂයන්} &= & \frac{80,000 \times 6 \times 15\% \times 5\%}{12} \\
 & &= & 300 \\
 & \text{අස්තිත්වය වගකීම සඳහා වෙන්කිරීම} &= & 1,600 + 300 \\
 & \text{(Waranty Provision)} &= & 1,900
 \end{aligned}$$

(ලකුණු 03)

(C)

ප්‍රාග්ධනීකරණය කරන ලද ණය පිරිවැය	රු.000
ව්‍යාපෘති සඳහා සෘජු ණය ගැනීම්	
ණය පොලිය- ABC බැංකුව $(15,000 \times 14\% \times 11/12)$	1,925
(-)ආයෝජන ආදායම	(360)
	1,565
ව්‍යාපෘතියට යෙදවූ පොදු ණය ගැනීම් $(10,000 \times 16.8\% \times 11/12)$	1,540
ප්‍රාග්ධනීක කළ යුතු මුළු ණය පිරිවැය	3,105

පෙර වැඩ

	මුදල(රු.000)	පොලිය(රු.000)
ණය -XYZ -බැංකුව	10,000	1,500
ණයකර	15,000	2,700
එකතුව	25,000	4,200
බර තැබූ සාමාන්‍ය පිරිවැය	16.80%	

(ලකුණු 05)
(මුළු ලකුණු 10)

07 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 03 - සීමාසහිත සමාගමක් සඳහා මූල්‍ය ප්‍රකාශන
 ඉගෙනුම් ප්‍රතිඵල - තනි අස්තීන්වයක් සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීම.

සීමාසහිත බීටා පොදු සමාගම

2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය

<u>මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්</u>		
බදු පෙර ලාභය (පෙරවැඩ-01)	3,050	
ගැලපීම්		
කෂය (පෙරවැඩ 02)	4,400	
දේපළ, පිරිසත, උපකරණ ඉවත් කිරීමේ ලාභ (පෙරවැඩ 03)	(900)	
	6,550	
ලැබිය යුතු වෙළඳ සහ වෙනත් ණයවල (වැඩිවීම).	(2,050)	
තොගයේ (වැඩිවීම).	(4,100)	
ගෙවිය යුතු වෙළඳ සහ වෙනත් ණය වල (අඩුවීම).	(2,050)	
	(1,650)	
ආදායම් බදු ගෙවීම්.(පෙරවැඩ 04)	(600)	
මෙහෙයුම් කටයුතුවල යෙදවූ ශුද්ධ මුදල් ප්‍රවාහය.		(2,250)
<u>ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්</u>		
දේපළ පිරිසත හා උපකරණ ඉවත් කිරීමෙන් ලද මුදල	2,500	
ආයෝජන කටයුතු වලින් ජනනයවූ ශුද්ධ මුදල් ප්‍රවාහය.		2,500
<u>මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්</u>		
ලාභාංශ ගෙවීම්	(1,000)	
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය.		(1,000)
මුදල් හා මුදල්වලට සමාන දෑ තුළ ශුද්ධ අඩුවීම.		(750)
2018 අප්‍රේල් 01 දිනට මුදල් හා මුදල්වට සමාන දෑ		2,500
2019 මාර්තු 31 දිනට මුදල් හා මුදල් වලට සමාන දෑ		1,750

(ලකුණු 10)

පෙරවැඩ -01		රු.000
රඳවාගත් ඉපැයීම් -2018-04-01 දිනට		2,000
වර්ෂයකට අදාළ ලාභය		2,600
ලාභාංශ ගෙවීම්		(1,000)
පොදු සංවිනයට මාරු කිරීම්		(600)
රඳවාගත් ඉපැයීම් -2019-03-31දිනට		3,000
වර්ෂයට අදාළ ලාභය		2,600
ආදායම් බදු වියදම		450
බදු පෙර ලාභය		3,050

පෙරවැඩ 02	
සමුච්චිත ක්ෂය	
2019-04-01 දිනට ශේෂය	10,000
වර්ෂයට අදාළ ක්ෂය	4,400
ඉවත් කිරීම්	(2,400)
2019-03-31 දිනට ශේෂය	12,000

පෙරවැඩ - 03			
ස්ථාවර වත්කම් ඉවත් කිරීමේ ගිණුම			
පිරිවැය	4,000	සමුච්චිත ක්ෂය	2,400
ලාභය	900	විකුණුම් ප්‍රතිශ්ඨාව	2,500
	4,900		4,900

පෙරවැඩ 04			
ආදායම් බදු වෙන්කිරීමේ ගිණුම			
මුදල්	600	ඉ.ගෙ ශේෂය	200
		ලාභාලාභ ගිණුම	450
ප.ගෙ.ශේෂය	50		
	650		650

B කොටසේ අවසානය

08 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 04 - මූල්‍ය සහ මූල්‍ය නොවන දත්ත හා කොරකුරු අර්ථ නිරූපනය කිරීම.
 ඉගෙනුම් ප්‍රතිඵල - මූල්‍ය අනුපාත තුලින් ආයතනයක කාර්යසාධනය තක්සේරු කිරීම.

		2019	2018	වෙනස	වාසිදායක/අවාසිදායක
(i)	දළ ලාභ අනුපාතය	60%	58%	වැඩිවීම	වාසිදායකයි.
(ii)	ශුද්ධ ලාභ අනුපාතය	22%	24%	අඩුවීම	අවාසි දායකයි.
(iii)	ජංගම අනුපාතය	2.13	3.00	අඩුවීම	වාසිදායකයි.
(iv)	ඝෞණික වත්කම් අනුපාතය	1.33	1.89	අඩුවීම	වාසිදායකයි.
(v)	ණයගැති එකතුකිරීමේ කාලය	36.50	39.92	අඩුවීම	වාසිදායකයි.
(vi)	තොග නේවාසික කාලය	59.50	54.32	වැඩිවීම	අවාසි දායකයි.

		2019	2018
දළ ලාභ අනුපාතය	=	$\frac{2,250,000}{3,750,000} \times 100\%$	$\frac{1,856,000}{3,200,000} \times 100\%$
	=	60%	58%
ශුද්ධ ලාභ අනුපාතය	=	$\frac{825,000}{3,750,000} \times 100\%$	$\frac{769,500}{3,200,000} \times 100\%$
	=	22%	24%
ජංගම අනුපාතය	=	800,000 : 375,000	510,000 : 170,000
	=	2.13	3
ඝෞණික වත්කම් අනුපාතය	=	800,000 – 300,00 : 375,000	510,000 – 189,000 : 170,000
	=	1.33	1.89
ණයගැති,එකතු කිරීමේ කාලය	=	$\frac{375,000}{3,750,000} \times 365$	$\frac{350,000}{3,200,000} \times 365$
	=	දින 36.5	දින 40
තොග නේවාසික කාලය	=	$\frac{244,500}{1,500,000} \times 365$	$\frac{200,000}{1,344,000} \times 365$
	=	දින 59.5	දින 54.32

(ලකුණු 06)

ලාභදායීත්වය

2019 වර්ෂයේදී සමාගමේ දළ ලාභය අනුපාතය 60%ක් වූ අතර 2018 වර්ෂයේ එය 58% ක් විය. මේ සඳහා 2019 විකුණුම් ඉහළ යාම හේතුවිය හැක. නමුත් 2018 වර්ෂය හා සැසඳීමේදී ශුද්ධ ලාභ අනුපාතිකය පහළ අගයන් පෙන්නුම් කෙරේ. එය 2019 වර්ෂයේදී 22% ක් වූ අතර 2018 වර්ෂයේ 24% ක් විය. සමාගමේ වියදම් ඉහළ යාම මේ සඳහා හේතු විය හැක.

ද්‍රවශීලතාවය

පොදුවේ පිළිගත් ජංගම අනුපාතය වන 2 : 1 2019 වර්ෂ තුළදී පවත්වා ගැනීමට සමත්වී ඇති අතර එය 2018 දී 3 : 1 ක් විය. කාරක ප්‍රාග්ධනය 2018 වර්ෂයේදී නිකරුනේ පැවතීම හේතුවෙන් එම වසරේ ජංගම අනුපාතය අවාසිදායක වීමට හේතු සාධක වී ඇත. පොදුවේ පිළිගත් ඝෛෂික වත්කම් අනුපාතය 1 : 1 ක් වන අතර වර්ෂ 02කදීම එය ඉහළ අගයන් ගනු ලැබීය. තවද සමාගම විසින් එහි ලාභදායීත්වය පවත්වා ගනිමින් ද්‍රවශීලතාවය යහපත් මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය.

කාර්යයක්ෂමතාවය

2018 වර්ෂය හා සැසඳීමේදී 2019 වර්ෂයේ ණය එකතු කිරීමේ කාලය වඩාත් යහපත් මට්ටමක පවතින නමුත් තොග නේවාසික කාලය වැඩි වී ඇත. ණය එකතු කිරීමේ කාලය මගින් ණය ගැතියන් මුදල් බවට පත්වීමේ කාර්යක්ෂමතාව පෙන්නුම් කෙරේ. 2018 තොග නේවාසික කාලය අඩුවීම මගින් තොග තබාගැනීමේ කාර්යක්ෂමතාව පෙන්නුම් කෙරේ. තොග නේවාසික කාලය මගින් සමාගමේ විකුණුම් සඳහා ඇති උනන්දුව මැන දක්වනු ලැබේ. (ලකුණු 06)

පෙරවැඩ

රු.'000

මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා	2019	2018
විකුණුම් ආදායම	3,750,000	3,200,000
විකුණුම් පිරිවැය	(1,500,000)	(1,344,000)
දළ ලාභය	2,250,000	1,856,000
පරිපාලන හා බෙදා හැරීමේ වියදම්	(950,000)	(650,000)
මූල්‍ය වියදම්	(200,000)	(180,000)
බදු පෙර ලාභය	1,100,000	1,026,000
ආදායම් බදු	(275,000)	(256,500)
බදු පසු ලාභය	825,000	769,500

රු.'000

මාර්තු 31 දිනට	2019	2018	2017
තොග	300,000	189,000	211,000
වෙළඳ ලැබිය යුතු මුදල්	450,000	300,000	400,000
මුදල් හා බැංකු ශේෂය	50,000	21,000	
මුළු ජංගම වත්කම්	800,000	510,000	
වෙළඳ ගෙවිය යුතු මුදල්	375,000	170,000	180,000
මුළු ජංගම වගකීම්	375,000	170,000	180,000
ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස්	1,200,000	800,000	
සාමාන්‍ය වෙළඳ ගෙවිය යුතු මුදල්	375,000	350,000	
සාමාන්‍ය තොග	244,500	200,000	

(මුළු ලකුණු 12)

09 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 05 - ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

ඉගෙනුම් ප්‍රතිඵල - ඒකාබද්ධ මූල්‍ය තත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම.

සීමාසහිත ගඟන පොදු සමාගම-

2019 මාර්තු 31 දිනට ඒකාබද්ධ මූල්‍ය තත්ව ප්‍රකාශනය

රු. 000

	සීමාසහිත ගඟන පොදු සමාගම	සීමාසහිත මගී පොදු සමාගම	ගැලපීම්	සමුභය
ජංගම නොවන වත්කම්				
දේපළ පිරියත හා උපකරණ	27,000	25,000	2,100	54,100
සීමාසහිත මගී සමාගමේ ආයෝජනය	18,000	-	-18,000	0
කීර්තිනාමය (3000-800)			2,200	2,200
ජංගම වත්කම්				-0
තොගය	5,000	4,000	-675	8,325
වෙළඳ ලැබිය යුතු මුදල්	8,000	3,500	-2,300	9,200
මුදල් සහ මුදල්වලට සමාන දෑ	2,000	1,000	300	3,300
මුළු වත්කම්	60,000	33,500		77,125
ස්කන්ධය				
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	35,000	12,000	-12,000	35,000
රඳවාගත් ඉපැයීම්	15,000	8,000	-7,560	15,440
පාලන නොවන හිමිකම (NCI)			5,185	5,185
ජංගම නොවන වගකීම්				
12% ණයකර	7,000	11,000		18,000
ජංගම වගකීම්				
වෙළඳ ගෙවියයුතු මුදල්	3,000	2,500	-2,000	3,500
මුළු ස්කන්ධය සහ වගකීම්	60,000	33,500		77,125

පෙරවැඩ

කීර්තිනාමය ගණනය කිරීම

ආයෝජනය	18,000
පාලනය නොවන හිමිකම (NCI)	5,000
	23,000
කොටස් ප්‍රාග්ධනය	(-12,000)
රඳවාගත් ඉපැයීම්	(-3,000)
සාධාරණ අගය වෙනස් වීමේ සංචිතය	(-5,000)
කීර්තිනාමය	3,000

ගගන → මහී

මහී → ගගන

$$\text{උපලබ්ධි නොවූ ලාභය} = \frac{3000}{2} \times \frac{25}{125} = 300 \quad \text{උපලබ්ධි නොවූ ලාභය} = 4,500/3 \times 25\% = 375$$

$$\begin{aligned} \text{දේපල විකිණීම මත ලාභය} &= 8,000 - 5,000 = 3,000 \\ &= 3,000/5 = 600 \end{aligned}$$

ඒකාබද්ධ රඳවාගත් ඉපැයීම්			
උපලබ්ධි නොවූ ලාභය	300	ඉ.ගෙ.ශේෂය	15,000
උපලබ්ධි නොවූ ලාභය	300	මහී සමාගමේ රඳවාගත් ලාභය	4,000
කීර්තිනාමය හානිකරණය	640		
ගොඩනැගිලි ක්ෂය	400		
උපලබ්ධි නොවූ ලාභ (2400×80%) (දේපල, පිරිසක, උපකරණ)	1,920		
ප.ගෙ.ශේෂය	15,440		
	19,000		19,000

පාලන නොවන හිමිකම			
උපලබ්ධි නොවූ ලාභය	75	සාධාරණ අගය	5,000
කීර්තිනාමය හානිකරණය	160	මහී සමාගමේ රඳවාගත් ලාභ	1,000
ගොඩනැගිලි ක්ෂය	100		
උපලබ්ධි නොවූ ලාභ(දේ.පි.උ)	480		
ප.ගෙ.ශේෂය	5,185		
	6,000		6,000

(ලකුණු 13)

10 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 03- සීමිත සමාගමක් සඳහා මූල්‍ය ප්‍රකාශන
 ඉගෙනුම් ප්‍රතිඵල - ප්‍රසිද්ධ කිරීමේ අරමුණ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා සන්නිවේදනය කිරීම.

(a)

සීමාසහිත මනහර පොදු සමාගම
 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 ලාභ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශය (රු.000)

	සටහන්	
අය භාරය		428,550
විකුණුම් පිරිවැය(291,285 + 500)		(291,785)
දළ ලාභය		136,765
බෙදාහැරීමේ පිරිවැය		(32,350)
පරිපාලන වියදම්		(50,100)
මූල්‍ය පිරිවැය		(1,362.38)
බදු පෙර ලාභය	1	52,952.62
ආදායම් බදු	2	(2,875)
කාලච්ඡේදය සඳහා ලාභය		50,077.62
වෙනත් විස්තීරණ ආදායම්		
දේපළ, පිරිසක හා උපකරණ ප්‍රත්‍යාගණ ලාභය	3	9,500
මුළු විස්තීරණ ආදායම		59,577.62

සටහන් 01

ලාභය ගණනයේදී පහත වියදම් අඩුකොට ඇත.

තොගය ලියා හැරීම	500
ණයකර පොලිය	720
කෂය	8,500
විගණන ගාස්තු	2,000
බොල්ණය	1,650
සේවක වැටුප්	10,000
අධ්‍යක්ෂක ගාස්තු	20,000
කල්බදු සඳහා වූ මූල්‍ය පිරිවැය	642.38

සටහන් 02

අදායම් බදු අධි වෙන් කිරීම	(-325)
කාලච්ඡේදයට අදාළ ආදායම් බද්ද	3200
	2,875

සටහන් 03

දේපල පිරිසක හා උපකරණ ප්‍රත්‍යාගණනය කිරීම

ඉඩම් ප්‍රත්‍යාගණනයෙන් ලද ලාභය	5,000
මෝටර් වාහන ප්‍රත්‍යා ගණනයෙන් ලද ලාභය	<u>4,500</u>
	<u>9,500</u>

පෙරවැඩ	පරිපාලන	බෙදා හැරීමේ	මූල්‍ය
බෙදා හැරීමේ පිරිවැය		29,100	
පරිපාලන වියදම්	10,000		
වැටුප්	10,000		
අධ්‍යක්ෂක ගාස්තු	20,000		
ණයකර පොලිය			720
විගණන ගාස්තු	2,000		
බොල්ණය(1500 + 150)		1,650	
විකුණුම් කොමිස්		1,600	
රක්ෂණ වියදම්	(-400)		
ගොඩනැගිලි ක්ෂය	1,000		
මෝටර් වාහන ක්ෂය	6,500		
කල්බදු සඳහා වූ මූල්‍ය පිරිවැය			642.38
ක්ෂය වත්කම් භාවිතයට ඇති හිමිකම	1,000		
	50,100	32,350	1,362.38

කල්බදු වගකීම

කල්බදු උපකරණ	1,500	කල්බදු වත්කම්	4,282.5
ප.ගෙ.ශේෂය	3,424.88	පොලිය	642.38
	<u>4,924.88</u>		<u>4,924.88</u>

$$\begin{aligned}
 1,500/1.15 &= 1,304.4 \\
 1,500/1.15^2 &= 1,134.2 \\
 1,500/1.15^3 &= 986.3 \\
 1,500/1.15^4 &= 857.6 \\
 &= 4,282.5
 \end{aligned}$$

(ලකුණු 10)

(b)

සීමාසහිත මනහර පොදු සමාගම

2019 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා ස්කන්ධයේ වෙනස්වීම් ඇතිවන ප්‍රකාශනය රු.000'

	ප්‍රාග්ධනය	රඳවාගත් ඉපැයීම්	ප්‍රත්‍යාගණන සංචිතය	එකතුව
2018 අප්‍රේල් 01 දිනට ශේෂය	37,500	12000		4,9500
මුළු විස්තීරණ ආදායම		50,077.62	9,500	59,577.62
ගෙවූ ලාභාංශ		(6,750)		(6,750)
2019 මාර්තු 31 දිනට ශේෂය	37500	55,327.62	9,500	102,327.62

(ලකුණු 3)

(c)

සීමාසහිත මනහර පොදු සමාගම

2019 මාර්තු 31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය රු.000

ජංගම නොවන වත්කම්	සටහන්		
දේපළ පිරිසිදු හා උපකරණ	4		120,442.50
ජංගම වත්කම්			
තොගය (30,000-500)		29,500	
වෙළඳ ලැබිය යුතු මුදල් (16,500 - 1,650)		14,850	
ඉදිරියට ගෙවූ රකෂණ		400	
මුදල් සහ මුදල්වලට සමාන දෑ		4,300	49,050
මුළු වත්කම්			169,492.50
ස්කන්ධය සහ වගකීම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය		37,500	
රඳවාගත් ඉපැයීම්		55,327.62	
ප්‍රත්‍යාගණන සංචිතය		9,500	
			102,327.62
ජංගම නොවන වගකීම්			
12 % ණයකර		24,000	
කල්බදු වගකීම		2,438.61	26,438.61
ජංගම වගකීම්			
වෙළඳ ගෙවිය යුතු මුදල්		33,500	
කල්බදු වගකීම		986.27	
ආදායම් බදු වෙන්කිරීම්		3,200	
වෙනත් ගෙවිය යුතු මුදල්	5	3,040	
			40,726.27
මුළු ස්කන්ධය සහ වගකීම්			169,492.50

සටහන් 04

	ඉඩම් හා ගොඩනැගිලි	මෝටර් වාහන	වත්කම පාවිච්චි කිරීමේ හිමිකම	ප්‍රාග්ධන නොනිමි	එකතුව
2018 අප්‍රේල් 01 වන දිනට ශේෂය	70,000	65,000			135,000
එකතු කිරීම්			6,282.5	11,160	17,442.50
ප්‍රත්‍යාගණන කිරීම්	5,000	4,500			9,500
ඉවත් කිරීම්	-	(27,500)			(27,500)
2019 මාර්තු 31 ශේෂය	75,000	42,000	6,282.50	11,160	134,442.50
සමුච්චිත ක්‍ෂය					-
2018 අප්‍රේල් 01 වන දිනට ශේෂය	12,000	21,000			33,000
ක්‍ෂය	1,000	6,500	1,000		8,500
ඉවත් කිරීම්	-	(27,500)	-	-	(27,500)
2019 මාර්තු 31 දිනට ශේෂය	13000	-	1,000	-	14,000
2019 මාර්තු 31 දිනට ධාරණ අගය	62,000	42,000	5,282.5	11,160	120,442.50

සටහන් 05

උපචිත ණයකර පොළිය -1,440
 උපචිත විකුණුම් කොමිස් -1,600
3,040

(ලකුණු 12)

(මුළු ලකුණු 25)

C කොටසේ අවසානය